

2019.03.21 වන දින පෙ.ව. 10.00ට පමණ සිතාවක ප්‍රාදේශීය සභා කමිටු ශාලාවේදී පවත්වන ලද නිවාස හා ප්‍රජා සංවර්ධන කාරක සභා රැස්වීමේ වාර්තාව.

සභභාගී වූ :

- 1. ගරු කාරක සභා සභාපති - ඩී. ප්‍රියන්ත අරුණ කුමාර් ගුණරත්න මැතිතුමා
- 2. ගරු කාරක සභික - ඇම්.ඒ. මේරි මාගුට මැතිතුමිය
- 3. ගරු කාරක සභික - ඩී. කෝකිල සම්පත් වර්ණසිරි මැතිතුමා
- 4. ගරු කාරක සභික - දනුෂ්කී ප්‍රභානී අල්මේදා මැතිතුමිය
- 5. ගරු කාරක සභික - ඩබ්.ඩී. චිත්තක දේවිනිද සමරවීර මැතිතුමා
- 6. ගරු කාරක සභික - ඇම්.ඩී. මාලනී වන්දුලතා මැතිතුමිය
- 7. ගරු කාරක සභික - ඥාණ ප්‍රකාසම් ග්‍රැන්සිස් මැතිතුමා

සභභාගී නොවූ

- 1. ගරු කාරක සභා සභාපති - කේ.ඒ.විමල් ප්‍රසන්න මැතිතුමා
- 2. ගරු කාරක සභික - එස්.ඒ. ජයමරත්න මැතිතුමා
- 3. ගරු කාරක සභික - ඩී.ඩී.අයෝම මධු ප්‍රසාද් දේවගේ මැතිතුමා
- 4. ගරු කාරක සභික - එස්. වන්දුකුමාර් මැතිතුමා

සභභාගී වූ නිලධාරීන් :

- 1. ලේකම් - කේ.ඒ වන්දන පද්මසිරි මයා
- 2. ප්‍රධාන කළමනාකරණ සහකාර - කේ.ඩී. සන්ධ්‍යා මාලනී මිය
- 3. පුස්තකාලයාධිපති - පාදුක්ක - එම්.ඒ. වන්දුරත්න මයා
- 4. ප්‍රධාන සංවර්ධන නිලධාරී - කේ.ඒ. ශර්මිලා දුෂානි මිය
- 5. සංවර්ධන නිලධාරී - ඩී.ඒ. ඉෂානි කමලිකා මිය
- 6. තාක්ෂණ නිලධාරී - කොස්ගම - එන්.පී. දිවිගල්පිටිය මිය.
- 7. තාක්ෂණ නිලධාරී - හංවැල්ල - එච්.යූ. නිශාන්ති මිය.
- 8. පුස්තකාල සහායක - කහගේන - එම්.ඩී. දුලිකා ලක්මිණි මිය
- 9. පුස්තකාල සහායක - කොස්ගම - කේ.පී. කුමුදිනී ප්‍රියන්තා මිය
- 10. පුස්තකාල සහායක - හංවැල්ල - කේ.පී. නිල්මිණි මිය
- 11. සෞඛ්‍ය කමිකරු - එච්.ඒ. වත්සලා විනෝදනී

කාරක සභා සභාපති කේ.ඒ. විමල් ප්‍රසන්න මැතිතුමා අද දින අත්‍යවශ්‍ය කරුණක් මත පැමිණිය නොහැකි බව දන්වා ඇති බැවින් කාරක සභාවේ ඉදිරි කටයුතු පවත්වාගෙන යාම සඳහා පැමිණ සිටි සියලු මන්ත්‍රීවරුන්ගේ එකඟතාවයෙන් ඩී. ප්‍රියන්ත අරුණ කුමාර් ගුණරත්න මැතිතුමා කාරක සභා සභාපති වශයෙන් පත්කරගන්නා ලදී.

නිවාස හා ප්‍රජා සංවර්ධන කාරක සභාවට පැමිණි සියලු මන්ත්‍රීවරුන් හා ලේකම්තුමා ඇතුළු කාර්ය මණ්ඩලය සාදරයෙන් පිළිගත් ගරු කාරක සභා සභාපතිතුමා කාරක සභාවේ කටයුතු ආරම්භ කරන ලදී.

01. ලිපි ලේඛණ සලකා බැලීම.

1. කොළඹ අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණෝ විසින් “පොදු සුසාන භූමියෙන් කොටසක් කතෝලික බැතිමතුන් භූමදාන කිරීමට ලබාගැනීම සඳහායි.” යන හිසින් යුතුව 2019.01.31 දිනැතිව හංවැල්ල මීසමේ පහල හංවැල්ල සාන්ත මරියා දේවස්ථානයට අයත් කතෝලික සුසාන භූමිය කාලයක සිට කැලණි ගඟට සෝදාගෙන යාම නිසා භූමදාන කටයුතු කිරීමට අවශ්‍ය ඉඩකඩ නොමැති වීම නිසා ජනතාව අපහසුතාවයට පත්ව ඇති බැවින් කතෝලික ජනතාව භූමදාන කිරීමට ඉඩම් කොටසක් හංවැල්ල සීතාවක ප්‍රාදේශීය සභාවට අයත් පොදු සුසාන භූමියෙන් වෙන්කර දෙන ලෙස ඉල්ලමින් යොමුකරන ලද ලිපිය සලකා බැලූ කාරක සභාව, හංවැල්ල පොදු සුසාන භූමියේ ඉඩකඩ ප්‍රමාණවත් නොවන බැවින්, පහත්ගම පිහිටි ජුසේ මුනිදුන්ගේ කනත්තෙන් කොටසක් මේ සඳහා ලබාගන්නා ලෙස ලිපියක් මගින් දන්වා යැවීමට තීරණය කරන ලදී.
2. පාදුක්ක මහජන පුස්තකාලය II වන ශ්‍රේණියට උසස්වීම් ලබා ස්වයංක්‍රීයකරණයට ලක්ව ඇති අතර පොත් 8000 ක ප්‍රමාණයක් හා ළමා, වැඩිහිටි සාමාජිකයින් (ක්‍රියාකාරී) 4000 ක් පමණ මෙම වර්ෂය අවසානයට පෙර ස්වයංක්‍රීය කිරීම සඳහා පරිගණක පුහුණු සේවකයෙකු ලබාදෙන ලෙස ඉල්ලා පාදුක්ක මහජන පුස්තකාලයේ පුස්තකාලයාධිපති විසින් 2019.03.19 දිනැතිව යොමුකරන ලද ලිපිය සලකා බැලූ කාරක සභාව, වෘත්තීය පුහුණු ආයතන මගින් ප්‍රායෝගික පුහුණුව ලබාගැනීම සඳහා යොමුකරන ලද සිසුන් පාදුක්ක, හංවැල්ල, කොස්ගම සහ කහහේන යන මහජන පුස්තකාල 04 සඳහා යෙදවීම සුදුසු බවට කාරක සභාව තීරණය කරන ලදී.
3. 2019.02.21 දින පැවති නිවාස හා ප්‍රජා සංවර්ධන කාරක සභාවේ තීරණ අංක 01 – (04) ට අදාලව කොස්ගම, කොස්ගම විලේප්, කොස්ගම විලේප් නිවාස වාසීන්ගේ සුභසාධක සහ අන්‍යෝන්‍යාධාර සංගමය විසින් “සේවා පියසක් ලබාගැනීම සඳහා” යන හිසින් යුතුව 2019.01.20 දිනැතිව යොමුකරන ලද ප්‍රදේශවාසීන්ගේ අත්සන් ලේඛනය කාරක සභාවට ඉදිරිපත් කළ අතර, මෙම අත්සන් ලේඛනයේ සඳහන් ප්‍රදේශවාසීන්ගේ ඔප්පු හා පිඹුරු පිටපත් ලබාදී නොමැති බැවින් ඉඩම් හිමියන්දැයි තහවුරු කර ගැනීමට නොහැකි බවට කොස්ගම තාක්ෂණ නිලධාරී වාර්තා කර ඇති බැවින් අත්සන් ලේඛනයේ සඳහන් ප්‍රදේශවාසීන්ගේ ඔප්පු පිටපත් හා පිඹුරු පිටපත් මිලභ කාරක සභාව සඳහා ලබාගැනීමට තීරණය කරන ලදී.
4. 2019.03.13 දින හංවැල්ල මහජන පුස්තකාලයේ රැස්වීම් ශාලාවේදී පවත්වන ලද පුස්තකාල උපදේශක කමිටු රැස්වීම් වාර්තාව කාරක සභාවේ දැනගැනීම සඳහා ඉදිරිපත් කළ අතර ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී ඥාණ ප්‍රකාසම් ග්‍රැන්සිස් මැතිතුමාගේ යෝජනාවක් මත වයස අවුරුදු 14 – 29 අතර දමිළ දරුවන්ගේ දමිළ භාෂාවෙන් ලියන ලද නවකතා ද ඉදිරිපත් කිරීමට අවස්ථාව ලබාදීමටත් සිංහල හා දමිළ යන අංශවලින් ඉදිරිපත් කරන ලද නවකතා අතුරින් වඩාත් සුදුසු නවකතාව මුද්‍රණය කිරීමටත් තීරණය විය. (උපදේශන කාරක සභා වාර්තාව උපලේඛන අංක 01)

5. “සිංහල භාෂා විෂය සම්මන්ත්‍රණය” යන නිසිනේ යුතුව 2019.03.17 දිනැතිව 2019.03.02 දිනට යෙදුන සිංහල භාෂා දිනයට සමගාමීව සීතාවක ප්‍රාදේශීය සභාව මඟින් ජාතික රූපවාහිනියේ “ජාතික පාසල” අධ්‍යාපනික වැඩසටහන ඉදිරිපත් කරනු ලබන සිංහල භාෂා විෂය නිර්දේශිත කමිටු සාමාජික සහ පෙළ පොත් ලේඛක මණ්ඩල සාමාජික කොළඹ නාලන්දා විද්‍යාලයේ ආචාර්ය අරුණ වේරගල මහතාගේ දේශනයක් 2019.03.27 දින පෙ.ව. 8.30 ට වග ශ්‍රී රතනසාර විද්‍යාලයේදී පහත සඳහන් පාසල්වල 10 සහ 11 ශ්‍රේණිවල සිසු දරු දැරියන් සහභාගී කරගෙන පැවැත්වීමට කටයුතු සංවිධානය කර ඇති බවට කාරක සභාව දැනුවත් කරන ලදී.

	සිසුන් සංඛ්‍යාව
i. වග ශ්‍රී රතනසාර මහා විද්‍යාලය	46
ii. පින්නවල රාජපොල මහා විද්‍යාලය	79
iii. කහභේන බොරළුගොඩ මහා විද්‍යාලය	55
iv. ඉලුක්ඔව්ව කනිෂ්ඨ විද්‍යාලය	28
v. වැලිකන්න රෝමානු කතෝලික කනිෂ්ඨ විද්‍යාලය	<u>13</u>
එකතුව	<u>221</u>

6. හංවැල්ල පිලිප් ගුණවර්ධන අනුස්මරණ මහජන පුස්තකාල කළ‍්‍යාණි ගංගා පාඨක සමාජය විසින් සංවිධානය කරනු ලබන කාන්තාවන් සවිබල ගැන්වීම හා ස්වයං රැකියා සඳහා දිරි ගැන්වීම සඳහා 2019 ජාත්‍යන්තර කාන්තා දිනයට සමගාමීව පවත්වනු ලබන “බැග් මැසීමේ වැඩමුළුව” 2019.03.22 දින පෙ.ව. 09.00 ට හංවැල්ල මහජන පුස්තකාල රැස්වීම් ශාලාවේදී පැවැත්වෙන බවට කාරක සභාව දැනුවත් කරන ලදී.

7. සීතාවක ප්‍රාදේශීය සභාවට අයත් මහජන පුස්තකාල සඳහා කතුවරුන් විසින් යොමුකරන ලද පහත සඳහන් පොත් පිටපත් 5 බැගින් පුස්තකාල 5 සඳහා මිලදී ගැනීමට කමිටුව තීරණය කරන ලදී.

පොත් නම	කර්තෘගේ නම	වටිනාකම
i. ලංසුයි	} එච්.එස්. පෙරේරා මහතා	රු. 780/-
ii. තාවෝ		රු. 360/-
iii. මගේ රට		රු. 360/-
iv. My country		රු. 360/-


8. “ලිඛිත අවසරයකින් තොරව මාවල්ගම පෙර පාසලේ තිබූ ලිපිගොනු හා භාණ්ඩ රැගෙන යාම” යන නිසිනේ යුතුව 2019.03.15 දිනැතිව ගරු ලේකම්තුමා විසින් 2019.03.11 දින ලේකම්තුමාගේ ලිඛිත අවසරයකින් තොරව මාවල්ගම පෙර පාසලේ තිබී රැගෙන යන භාණ්ඩ ලේඛණයක් සමඟ

එම ලිපිගොනු හා භාණ්ඩ දින 03 ක් ඇතුළත නැවත මාවල්ගම පෙර පාසලට භාර දී ඒ බව මාවල්ගම පෙර පාසලේ ගුරුතුමිය මඟින්, ප්‍රජා සංවර්ධන නිලධාරී මඟින් හා කොස්ගම කාර්යභාර නිලධාරී මඟින් දැනුම් දෙන ලෙස දන්වමින් සුදුවැල්ල පෙර පාසල් ගුරු ඩී.පී. අශෝකා මානෙල් මිය වෙත යවන ලද ලිපිය සලකා බැලූ කාරක සභාව, ලේකම්තුමා විසින් මෙතෙක් ක්‍රියාකර ඇති ආකාරය නීත්‍යානුකූල හා නිවැරදි බව කමිටුව ඒකමතිකව තීරණය කරන ලදී.


9. කහහේන පිලිප් ගුණවර්ධන අනුස්මරණ මහජන පුස්තකාලය විසින් “වෝටර් ඩිස්පෙන්සර් මැෂින් එක ලබාගැනීම” යන නිසින් යුතුව 2019.03.19 දිනැතිව සීතාවක ප්‍රාදේශීය සභාවේ කහහේන පිලිප් ගුණවර්ධන අනුස්මරණ මහජන පුස්තකාලයේ පාඨකයින්ට පිරිසිදු පානීය ජලය ලබාදීමට අවශ්‍ය වෝටර් ඩිස්පෙන්සර් මැෂින් එකක් ලබාගැනීමට අවශ්‍ය අනුමැතිය ලබාදෙන ලෙස ඉල්ලමින් යොමුකරන ලද ලිපිය සලකා බැලූ කාරක සභාව, කහහේන පිලිප් ගුණවර්ධන අනුස්මරණ මහජන පුස්තකාලය සඳහා වෝටර් ඩිස්පෙන්සර් මැෂින් එකක් ලබාදීම සුදුසු බවට තීරණය කරන ලදී.


10. කහහේන පිලිප් ගුණවර්ධන අනුස්මරණ මහජන පුස්තකාලය විසින් “වායු සමීකරණය නඩත්තු කිරීම සඳහා” යන නිසින් යුතුව 2019.03.19 දිනැතිව කහහේන මහජන පුස්තකාලයේ වායු සමීකරණ යන්ත්‍ර 03 කාලයක් ගතවන විට ක්‍රියා විරහිත වීම සිදුවන බැවින් මාස තුනෙන් තුනට නඩත්තු කිරීමට අවශ්‍ය කටයුතු සලසා දෙන ලෙස ඉල්ලමින් යොමුකරන ලද ලිපිය සලකා බැලූ කාරක සභාව, කහහේන මහජන පුස්තකාලයේ වායු සමීකරණ යන්ත්‍ර 03 සුදුසු ආයතනයක් තෝරාගෙන නඩත්තු කටයුතු ඉටුකිරීම සඳහා ගිවිසුම් ගතවීම සුදුසු බවට තීරණය කරන ලදී.

අද දින පැවති නිවාස හා ප්‍රජා සංවර්ධන කාරක සභා රැස්වීමේදී ගන්නා ලද ඉහත සඳහන් තීරණ ඇතුළත් නිවාස හා ප්‍රජා සංවර්ධන කාරක සභා වාර්තාවට එකඟ වෙමින් පහත අත්සන් කළේ.

01.ගරු කාරක සභා සභාපති - ඩී. ප්‍රියන්ත අරුණ කුමාර් ගුණරත්න මැතිතුමා  



02.ගරු කාරක සභික - එම්.ඒ. මේරි මාලුට මැතිතුමිය  


03.ගරු කාරක සභික - ඩී. කෝකිල සමපත් වර්ණසිරි මැතිතුමා  


04.ගරු කාරක සභික - දකුණේ ප්‍රනානී අල්මේදා මැතිතුමිය  


05.ගරු කාරක සභික - ඩබ්.ඩී. චන්දන දේවිනද සමරවීර මැතිතුමා  


06.ගරු කාරක සභික - මාලනී චන්ද්‍රලතා මැතිතුමිය  


07.ගරු කාරක සභික - ඥාණ ප්‍රනාසම් ඇන්ඩ්ස් මැතිතුමා  


කාරක සභාවේ විැඩ කටයුතු 68.0.11.45ට පමණ නිමාවට පත්විය.

2019.03.21 වන දින  
පිතාපත ප්‍රාදේශීය සභා කමිටු ශාලාවේදී.